

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2023 (2024)
கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2023 (2024)
General Certificate of Education (Ord. Level) Examination, 2023 (2024)

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I, II
வணிகக் கல்வியும் கணக்கீடும் I, II
Business and Accounting Studies I, II

පැය තුනයි
மூன்று மணித்தியாலம்
Three hours

අමතර කියවීම් කාලය - මිනිත්තු 10 යි
மேலதிக வாசிப்பு நேரம் - 10 நிமிடங்கள்
Additional Reading Time - 10 minutes
අමතර කියවීම් කාලය ප්‍රශ්න පත්‍රය කියවා ප්‍රශ්න තෝරා ගැනීමටත් පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රශ්න සංවිධානය කර ගැනීමටත් යොදාගන්න.

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I

උපදෙස්:

- * සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- * අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවල, දී ඇති (1), (2), (3), (4) යන පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න.
- * ඔබට සැපයෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරාගත් පිළිතුරෙහි අංකයට සැසඳෙන කවය තුළ (X) ලකුණ යොදන්න.
- * එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස් ද සැලකිල්ලෙන් කියවා, ඒවා ද පිළිපදින්න.

- පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට 5 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ගුරුඇල්ල විද්‍යාලයේ ඉගෙනුම ලබන දමිත සහ අමිත ක්‍රීඩා පුහුණුවීම් සිදු කරමින් සිටින අතරතුර දැනුණු පිළිසහ සංසිඳුවා ගැනීමට, ක්‍රීඩා ගුරුවරයා සමඟ, සිසිල් අවන්හලට ගොස් පලතුරු බීම පානය කළේ ය. සිසිල් අවන්හල අමල් විසින් ගුරුඇල්ල වෙළෙඳ සංකීර්ණයේ කුලියට ගත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබයි. අමල් පලතුරු බීම සැකසීම සඳහා අවශ්‍ය පලතුරු, කාබනික පොහොර පමණක් භාවිත කර පලතුරු වගා කරන හරිත ගොවිපොළෙන් මිල දී ගනියි.

1. ඉහත සිද්ධියෙහි ඇතුළත් වන අවශ්‍යතාවක් හා වුවමනාවක් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.

- (1) අධ්‍යාපනය, ගුරුඇල්ල වෙළෙඳ සංකීර්ණය (2) ගුරුඇල්ල විද්‍යාලය, අධ්‍යාපනය
- (3) ක්‍රීඩා පුහුණුවීම්, සෞඛ්‍යය (4) ආහාර, පලතුරු බීම

2. සිසිල් අවන්හලෙහි නිෂ්පාදන සාධකයක් වන ප්‍රාග්ධනය සඳහා නිදසුනක් වන්නේ

- (1) සිසිල් අවන්හල පවත්වාගෙන යන කුලියට ගත් ගොඩනැගිල්ල ය.
- (2) සිසිල් අවන්හල අසල පිහිටි ක්‍රීඩා පිටිය ය.
- (3) සිසිල් අවන්හලට පලතුරු ලබාදෙන හරිත ගොවිපොළ ය.
- (4) සිසිල් අවන්හල, පලතුරු බීම සඳහා භාවිත කරන නැවුම් පලතුරු ය.

3. සිසිල් අවන්හල අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක් ද?

- (1) කේවල ස්වාමි ව්‍යාපාර (2) හවුල් ව්‍යාපාර
- (3) සංස්ථාපිත සමාගම් (4) රාජ්‍ය දෙපාර්තමේන්තු

4. ගුරුඇල්ල විද්‍යාලයේ බාහිර පරිසර සාධකයකට නිදසුනක් වන්නේ

- (1) දමිත ය. (2) ක්‍රීඩා ගුරුවරයා ය.
- (3) අමිත ය. (4) අමල් ය.

5. සිසිල් අවන්හල සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.

- (1) සිසිල් අවන්හල සම්බන්ධව අමල්ගේ වගකීම සීමාසහිත ය.
- (2) කාබනික පලතුරු වගාකරන හරිත ගොවිපොළ සිසිල් අවන්හලට ශක්තියකි.
- (3) සිසිල් අවන්හල, පලතුරු වගා කරනු ලබන හරිත ගොවිපොළෙහි ඇල්මැති පාර්ශ්වයකි.
- (4) සිසිල් අවන්හල අලෙවි කරනු ලබන පලතුරු බීම අලෙවිකරණ මිශ්‍රයේ ප්‍රවර්ධනයට අයත් වේ.

[දෙවැනි පිටුව බලන්න.

6. ව්‍යාපාර නාම හා ව්‍යාපාර සංවිධාන වර්ග කිහිපයක් පහත වගුවේ දැක්වේ.

ව්‍යාපාර නාමය	ව්‍යාපාර සංවිධාන වර්ගය
1. ශ්‍රී ලංකා වරාය අධිකාරිය	A - සංස්ථාපිත සමාගම්
2. එක්සත් ක්‍රීඩා සමාජය	B - රාජ්‍ය සංස්ථා
3. සීමාසහිත ලක් පොදු සමාගම	C - හවුල් ව්‍යාපාර
4. ගැමුණු සහ විපුල ලී බඩු වෙළෙඳසැල	D - සමිති සංවිධාන

ඉහත ව්‍යාපාර නාම දී ඇති අනුපිළිවෙළ අනුව, ව්‍යාපාර සංවිධාන වර්ග සමග නිවැරදිව ගලපන ලද පිළිතුර තෝරන්න.

- (1) B, D, A, C (2) B, D, C, A (3) D, B, A, C (4) D, B, C, A

7. ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක් වන්නේ

- (1) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ය. (2) සීමාසහිත ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී ය.
(3) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ය. (4) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ය.

8. වෙත්පතක, අණලදු සෑම විට ම

- (1) ජංගම ගිණුම් හිමියෙකු වේ. (2) බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වේ.
(3) ඉතිරි කිරීමේ ගිණුම් හිමියෙකු වේ. (4) ශ්‍රී ලංකා මහ බැංකුව වේ.

9. පහත දැක්වෙන්නේ ජංගම ගිණුම් සම්බන්ධ ප්‍රකාශ දෙකකි.

A - ජංගම ගිණුම් ආරම්භ කළ හැක්කේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල පමණි.

B - ජංගම ගිණුම් සඳහා සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම්වලට වඩා ඉහළ පොලී අනුපාතයක් ලබා දෙයි.

ඉහත ප්‍රකාශ සම්බන්ධ නිවැරදි පිළිතුර තෝරන්න.

- (1) A පමණක් සත්‍ය වේ. (2) B පමණක් සත්‍ය වේ.
(3) A හා B ප්‍රකාශ දෙකම සත්‍ය වේ. (4) A හා B ප්‍රකාශ දෙකම අසත්‍ය වේ.

10. ශ්‍රී ලංකා බැංකු තෙල් නීතිගත සංස්ථාව සෑම මාසයක දී ම ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි. මෙම ප්‍රකාශය තුළ ගමය වන ප්‍රවාහන මූලිකාංගය කුමක් ද?

- (1) මාර්ගය (2) මාධ්‍යය (3) බලය (4) පර්යන්තය

11. අරලිය සමාගමේ කළමනාකරු විසින් සැපයුම්කරුවෙකු වෙත ගැක්ස් පණිවුඩයක් මගින් ගැනුම් ඇණවුමක් ආ ඇත. මෙහි

- (1) සියලු සන්නිවේදන මූලිකාංග ඇතුළත් සන්නිවේදන ක්‍රියාවලියක් ඇත.
(2) සන්නිවේදන ක්‍රමය වන්නේ ගැක්ස් පණිවුඩයයි.
(3) පණිවුඩය ලබන්නා අරලිය සමාගමේ කළමනාකරු වේ.
(4) සන්නිවේදන මාධ්‍යය විද්‍යුත් වාචික වේ.

12. ජීවිත රක්ෂණයට බලපාන රක්ෂණ මූලධර්ම දැක්වෙන පිළිතුර තෝරන්න.

- (1) රක්ෂා හිමිකම හා උපරිම විශ්වාසය (2) රක්ෂා හිමිකම හා හානි පූරණය
(3) උපරිම විශ්වාසය හා හානි පූරණය (4) රක්ෂා හිමිකම හා දායකත්වය

- පහත සිද්ධිය ඇසුරෙන් අංක 13 සහ 14 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

තම ගොවිපොළෙහි වගා කරන කාබනික ඵලවුලු ගෙයින් ගෙට ගොස් අලෙවි කරන රාමාගෙන් සතියේ පරිභෝජනය සඳහා ඵලවුලු මිල දී ගැනීමට කුමාරි පුරුදු වී සිටියි.

13. ඉහත සිද්ධියේ සඳහන් රාමා හා කුමාරි පිළිවෙළින්

- (1) සිල්ලර වෙළෙන්දා හා පාරිභෝගිකයා ය. (2) පාරිභෝගිකයා හා සිල්ලර වෙළෙන්දා ය.
(3) කොග වෙළෙන්දා හා සිල්ලර වෙළෙන්දා ය. (4) කොග වෙළෙන්දා හා පාරිභෝගිකයා ය.

14. ගෙයින් ගෙට ගොස් අලෙවි කිරීම අයත් වන අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යය වන්නේ

- (1) නිෂ්පාදිතයයි. (2) මිලයි.
(3) ස්ථානයයි. (4) ප්‍රවර්ධනයයි.

15. පාසලේ කාලපරිච්ඡේද වෙන් කිරීම සඳහා සිනුව නාද කිරීම, අයත්වන කළමනාකරණ ක්‍රියාවලියේ කාර්යය කුමක් ද?

- (1) සැලසුම්කරණය (2) සංවිධානකරණය
(3) මෙහෙයවීම (4) පාලනය

[තුන්වැනි පිටුව බලන්න.

16. සමරසිංහ තම විශ්‍රාම පාරිකෝෂිකය කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම්වල ආයෝජනය කරයි. සමරසිංහට ලැබිය හැකි මූල්‍ය ප්‍රතිලාභ වන්නේ
- (1) පොලී ආදායම් හා ලාභාංශ ය. (2) පොලී ආදායම් හා ප්‍රාග්ධන ලාභ ය.
(3) ලාභාංශ හා ප්‍රාග්ධන ලාභ ය. (4) ලාභාංශ හා වැටුප් ය.
17. ද්විත්ව සටහන් මූලධර්මයට අනුව වැඩිවීම් හර, අඩුවීම් බැර ලෙස සටහන් කරනු ලබන ගිණුමක් වන්නේ
- (1) ණයගැති ගිණුම ය. (2) ණයහිමි ගිණුම ය.
(3) ලද වට්ටම් ගිණුම ය. (4) ප්‍රාග්ධන ගිණුම ය.
18. පරිගණක මිල දී ගෙන විකුණන ව්‍යාපාරයක තිබෙන පරිගණකවලින් ජංගම නොවන වත්කම් ලෙස සලකනු ලබන්නේ
- (1) විකිණීම සඳහා ගබඩාවේ තිබෙන පරිගණක ය.
(2) වෙළෙඳ සැලෙහි විකිණීමට තබා ඇති පරිගණක ය.
(3) කාර්යාලයේ ප්‍රයෝජනයට ගනු ලබන පරිගණක ය.
(4) අයිතිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලබාගත් පරිගණක ය.
- පහත සිද්ධිය ඇසුරෙන් අංක 19 සිට 21 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- රෝහණගේ ව්‍යාපාරයේ 2024 ජනවාරි මාසය තුළ සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ.
- A - රු. 25 000 ක භාණ්ඩ නොගයක් ණයට ගැනීම
B - රු. 75 000 ක ලී බඩු අත්පිට මුදලට ගැනීම
C - රු. 25 000 ක් පිරිවැය වූ භාණ්ඩ රු. 40 000 කට ණයට විකිණීම
D - රු. 15 000 ක් ණය හිමියෙකුට ගෙවීම
19. රෝහණගේ ව්‍යාපාරයේ වත්කම්වලට බලපාන ගනුදෙනු වන්නේ
- (1) A හා B පමණි. (2) B හා C පමණි.
(3) A, B හා C පමණි. (4) A, B, C හා D යන සියල්ල ම ය.
20. 2024.01.31 දිනට මෙම ව්‍යාපාරයේ හිමිකම් වැඩි වී ඇත්තේ
- (1) රු. 15 000 කින් ය. (2) රු. 25 000 කින් ය.
(3) රු. 40 000 කින් ය. (4) රු. 65 000 කින් ය.
21. රෝහණගේ ව්‍යාපාරයේ 2024.01.31 දිනට මුළු වගකීම් රු. 90 000 ක් විය. ඉහත ගනුදෙනුවලට පෙර 2024.01.01 දිනට මෙම ව්‍යාපාරයේ මුළු වගකීම්වල වටිනාකම වන්නේ
- (1) රු. 55 000 කි. (2) රු. 65 000 කි.
(3) රු. 80 000 කි. (4) රු. 105 000 කි.
22. ව්‍යාපාරයක වත්කම් මෙන්ම වගකීම් ද අඩුවන ගනුදෙනුවකුමක් ද?
- (1) අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රු. 5 000 ක මුදලක් ගැනීම
(2) රු. 15 000 ක් ණයහිමියන්ට ගෙවීම
(3) රු. 13 000 ක විදුලිබිලි ගෙවීම
(4) රු. 45 000 කට භාණ්ඩ නොගයක් ණයට ගැනීම

[හතරවැනි පිටුව බලන්න.

- පහත දැක්වෙන මූල්‍ය ලේඛනය ඇසුරෙන් අංක 23 සහ 24 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ඉන්වොයිසිය රාජ් ව්‍යාපාරය අංක 25, කුරුණෑගල				
කළමනාකරු විජය දුරකථන සමාගම අංක 200, වාරියපොළ			අංක : 1820 දිනය : 2024.02.25	
අනු අංකය	විස්තරය	ප්‍රමාණය	ඒකක මිල (රු.)	වටිනාකම (රු.)
01	ජංගම දුරකථන අඩු කළා 10% වෙළෙඳ වට්ටම්	20	15 000	300 000 (30 000)
				270 000
2024.03.25 දිනට පෙර මුදල් ගෙවන්නේ නම්, වට්ටම 5% කි.				
සහන් වික්‍රමසිංහ විකුණුම් කළමනාකරු				

23. ඉහත මූල්‍ය ලේඛනයේ දැක්වෙන තොරතුරු ඇතුළත් කරනු ලබන රාජ්ගේ ව්‍යාපාරයේ මූලික සටහන් පොත වන්නේ,
- (1) ගැනුම් ජර්නලයයි. (2) විකුණුම් ජර්නලයයි.
(3) පොදු ජර්නලයයි. (4) මුදල් පොතයි.
24. ඉහත මූල්‍ය ලේඛනයේ ඇතුළත් ගනුදෙනුව, විජය දුරකථන සමාගමේ පොත්වල සටහන් කිරීමට අදාළ ද්විත්ව සටහන කුමක් ද?
- (1) ගැනුම් ගිණුම හර රු. 270 000 (2) විජය දුරකථන සමාගමේ ගිණුම හර රු. 270 000
රාජ්ගේ ගිණුම බැර රු. 270 000 විකුණුම් ගිණුම බැර රු. 270 000
- (3) විජය දුරකථන සමාගමේ ගිණුම හර රු. 300 000 (4) ගැනුම් ගිණුම හර රු. 300 000
විකුණුම් ගිණුම බැර රු. 300 000 රාජ්ගේ ගිණුම බැර රු. 300 000
25. ගෘහ භාණ්ඩ වෙළෙඳ ව්‍යාපාරයක පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනුවක් වන්නේ
- (1) රු. 185 000 ක ලී බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම ය.
(2) රු. 175 000 ක ලී බඩු තොගයක් ණයට ගැනීම ය.
(3) රු. 125 000 ක ලී බඩු තොගයක් ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා ණයට ගැනීම ය.
(4) රු. 75 000 ක ලී බඩු තොගයක් ව්‍යාපාරයේ ප්‍රයෝජන සඳහා අත්පිට මුදලට ගැනීම ය.
26. ව්‍යාපාරයක සුළු මුදල් භාරකරුට 2024.04.01 දින සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම සඳහා රු. 7 500 ක් ලැබුණි. 2024.04.30 දින සුළු මුදල් පොතේ සුළු වියදම් කිරුවල මුළු එකතුව රු. 8 500 ක් වූ අතර එදිනට සුළු මුදල් පොතේ ශේෂය රු. 1 500 ක් විය. 2024.03.31 දිනට සුළු මුදල් පොතේ ශේෂය වන්නේ,
- (1) රු. 1 500 කි. (2) රු. 2 500 කි. (3) රු. 8 500 කි. (4) රු. 10 000 කි.
27. ණයගැති වෙනුරගෙන් 2024.04.15 දින ව්‍යාපාරයට ලැබුණු රු. 20 000 ක චෙක්පත, 2024.04.20 දින බැංකුවේ තැන්පත් කරන ලදී. චෙක්පත බැංකුවේ තැන්පත් කිරීමට අදාළ නිවැරදි ද්විත්ව සටහන තෝරන්න.
- (1) මුදල් ගිණුම හර රු. 20 000 (2) බැංකු ගිණුම හර රු. 20 000
බැංකු ගිණුම බැර රු. 20 000 වෙනුරගේ ගිණුම බැර රු. 20 000
- (3) බැංකු ගිණුම හර රු. 20 000 (4) මුදල් ගිණුම හර රු. 20 000
මුදල් ගිණුම බැර රු. 20 000 වෙනුරගේ ගිණුම බැර රු. 20 000
28. ව්‍යාපාරයක බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීමේ දී යොදා ගන්නා අයිතම පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
- (1) ණයගැති ප්‍රේෂණ, ස්ථාවර නියෝග මත ගෙවීම්
(2) ණයගැති ප්‍රේෂණ, තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත්
(3) තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත්, නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත්
(4) නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත්, ස්ථාවර නියෝග මත ගෙවීම්

[පස්වැනි පිටුව බලන්න.

29. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයට වඩා බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩුවීමට හේතු වන ගනුදෙනුව කුමක් ද?
- (1) තිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් රු. 10 000
 - (2) තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් රු. 12 000
 - (3) බැංකුවට සෘජුව ම ලැබුණු ලාභාංශ ආදායම් රු. 8 000
 - (4) ණයගැති ප්‍රේෂණ රු. 5 000
30. රත්නරු ක්‍රීඩා සමාජයේ 2023 වර්ෂයේ මුළු ආදායම රු. 230 000 ක් වූ අතර, මුළු වියදම රු. 180 000 ක් විය. ඒ අනුව 2023 වර්ෂය සඳහා රත්නරු ක්‍රීඩා සමාජය උපයා ඇත්තේ
- (1) රු. 230 000 ක අතිරික්තයකි.
 - (2) රු. 180 000 ක උෞනතාවකි.
 - (3) රු. 50 000 ක අතිරික්තයකි.
 - (4) රු. 50 000 ක උෞනතාවකි.
31. සුමග ළමා සමාජයේ වාර්ෂික සාමාජික මුදල රු. 200 කි. මුළු සාමාජික සංඛ්‍යාව 50 ක් වන අතර, 2023 වර්ෂය සඳහා සාමාජිකයින් 10 දෙනෙකු සාමාජික මුදල් ගෙවා නැත. 2023 වර්ෂය සඳහා පිළියෙළ කළ ලැබීම් හා ගෙවීම් ගිණුමේ ඇතුළත් කරන ලද සාමාජික මුදල වන්නේ
- (1) රු. 8 000 කි.
 - (2) රු. 10 000 කි.
 - (3) රු. 96 000 කි.
 - (4) රු. 120 000 කි.
32. මුළු නිෂ්පාදන පිරිවැය මූලිකාංග දැක්වෙන පිළිතුර තෝරන්න.
- (1) සෘජු ද්‍රව්‍ය පිරිවැය, සෘජු ශ්‍රම පිරිවැය, සෘජු වෙනත් වියදම්, ප්‍රාථමික පිරිවැය
 - (2) සෘජු ද්‍රව්‍ය පිරිවැය, සෘජු ශ්‍රම පිරිවැය, සෘජු වෙනත් වියදම්, නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය
 - (3) වක්‍ර ද්‍රව්‍ය පිරිවැය, වක්‍ර ශ්‍රම පිරිවැය, වක්‍ර වෙනත් වියදම්, නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය
 - (4) සෘජු ද්‍රව්‍ය පිරිවැය, සෘජු ශ්‍රම පිරිවැය, සෘජු වෙනත් වියදම්, නිෂ්පාදන පිරිවැය
- පහත තොරතුරු ඇසුරෙන් අංක 33 සහ 34 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- ළමා පොත් 500 ක් මුද්‍රණය කිරීමට අදාළ වියදම් පහත දැක්වේ.
- | | රු. |
|--|---------|
| කඩදාසි හා තිත්ත | 150 000 |
| මුද්‍රිත පොතකට ගෙවන පුරස්කාරය | 100 |
| මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවෙකුට ගෙවන වැටුප | 35 000 |
| (යන්ත්‍ර ක්‍රියාකරුවන් දෙදෙනෙක් සිටිති) | |
| ගම්, නූල් හා වෙනත් ද්‍රව්‍ය | 5 000 |
| සුපරික්ෂකගේ වේතන | 25 000 |
| මුද්‍රණ අංශයේ මාසික විදුලිබිල | 20 000 |
33. ළමා පොත් නිෂ්පාදනයට අදාළ වක්‍ර වෙනත් වියදම්වල මුළු වටිනාකම වන්නේ
- (1) රු. 20 000 කි.
 - (2) රු. 25 000 කි.
 - (3) රු. 50 000 කි.
 - (4) රු. 100 000 කි.
34. ළමා පොතක නිෂ්පාදන පිරිවැය වන්නේ
- (1) රු. 470.20 කි.
 - (2) රු. 540.20 කි.
 - (3) රු. 570.00 කි.
 - (4) රු. 640.00 කි.

- පහත තොරතුරු ඇසුරෙන් අංක 35 සිට 40 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

සමත් 2023.01.01 දින රු. 500 000 ක් ආයෝජනය කර, ඉන් රු. 320 000 ක කාර්යාල උපකරණ මිල දී ගෙන සේවා සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේ ය. 2023.12.31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

	රු.
ආදායම් ලැබීම් :	
සේවා ආදායම්	- 230 000
කොමිස් ආදායම්	- 75 000
වියදම් ගෙවීම් :	
සේවක වැටුප්	- 120 000
ප්‍රචාරණ වියදම්	- 40 000
ණය පොලී	- 2 000
ලිපිද්‍රව්‍ය වියදම්	- 10 000
විදුලි වියදම්	- 15 000
2023.12.31 දිනට වනපාරයේ වත්කම් :	
කාර්යාල උපකරණ (පිරිවැයට)	- 320 000
මුදල් ශේෂය	- 50 000
2023.12.31 දිනට වනපාරයේ වගකීම් :	
බැංකු අයිරාව	- 10 000
10% බැංකු ණය	- 50 000

අමතර තොරතුරු :

- 2023.12.31 දිනට නොග කිසිවක් නොවී ය.
- 2023 දෙසැම්බර් මාසයට අදාළ සේවක වැටුප් රු. 20 000 ක් 2023.12.31 දින තෙක් ගෙවා නැත.
- 2023 වර්ෂයට අදාළ රු. 15 000 ක කොමිස් ආදායමක් 2023.12.31 දින වන විටත් ලැබිය යුතු ව ඇත.
- කාර්යාල උපකරණ වාර්ෂිකව 10% බැගින් ක්ෂය කළ යුතු ය.

- 2023.12.31 දිනෙන් අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශය තුළ දැක්වෙන සේවක වැටුප් වන්නේ
(1) රු. 20 000 කි. (2) රු. 100 000 කි. (3) රු. 120 000 කි. (4) රු. 140 000 කි.
- 2023.12.31 දිනෙන් අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශයේ ඇතුළත් ආයතන හා පරිපාලන වියදම්වල එකතුව වන්නේ
(1) රු. 145 000 කි. (2) රු. 165 000 කි. (3) රු. 177 000 කි. (4) රු. 197 000 කි.
- 2023.12.31 දිනට සමත්ගේ ව්‍යාපාරයේ ජංගම වගකීම්වල එකතුව වන්නේ
(1) රු. 3 000 කි. (2) රු. 20 000 කි. (3) රු. 33 000 කි. (4) රු. 83 000 කි.
- 2023.12.31 දිනට සමත්ගේ ව්‍යාපාරයේ මුළු වත්කම්
(1) රු. 338 000 කි. (2) රු. 353 000 කි. (3) රු. 370 000 කි. (4) රු. 385 000 කි.
- 2023.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමත්ගේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය
(1) රු. 63 000 කි. (2) රු. 78 000 කි. (3) රු. 95 000 කි. (4) රු. 133 000 කි.
- 2023.12.31 දිනට සමත්ගේ ව්‍යාපාරයේ මුළු හිමිකම්
(1) රු. 563 000 කි. (2) රු. 578 000 කි. (3) රු. 595 000 කි. (4) රු. 633 000 කි.

※ ※

[හත්වැනි පිටුව බලන්න.